

නිශ්චංක

1 වෙළුම . 1 කලාපය

2000 දෙසැම්බර

සංස්කරණය

අනුර මනතුංග
මාලිංග අමරසිංහ
චි. එම්. අනුරතිසස

වෛද්‍ය සංඝ ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

සාම්ප්‍රදායික ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

උග්‍රී සංඝ ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

උග්‍රී සංඝ ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

පොලුන්නරුව ව්‍යාපෘතිය
මධ්‍යම සංස්කෘතික අරමුදල

පොලොන්තරුව : පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක අවශ්‍යතාවය

අනුර මනතුග

පොලොන්තරුවේ විද්‍යාත්මක පර්යේෂණවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්‍යා මේ වර්පයට ගතවර්පයක් සම්පූර්ණ වේ. සංස්කෘතික ත්‍රිකෝණය, පොලොන්තරුවේ පර්යේෂණ ආරම්භ කර විසිවර්පයක් සම්පූර්ණ වන්නේද මේ වර්පයටය. මේ දිරිස කාලය තුළ පොලොන්තරුව අරහා අත්විජාල වැඩ කොටසක් සිදුකරනු ලබ ඇත. එම කටයුතු කටයුතු යන්න පොලොන්තරුවේ දැවැන්ත ස්මාරක දින විටත්, එහි සූන්දර කොතුකාගාරය නරඹන විටත් කාටත් පැහැදිලිය. එහෙත් පසුගිය ගතවර්පය පුරා පොලොන්තරුව සම්බන්ධයෙන්, අප විසින් සිදු නොකළේ මොනවාද යන්නත්, ඉදිරියේද අප අතින් සිදුවිය යුතුතේ කුමක්ද යන්න පිළිබඳවත් බොහෝ දෙනෙකුට අවබෝධයක් ඇති බවක් නොපෙන්. ඒ සම්බන්ධව සාකච්ඡාවට භාණ්‍ය වීමට සුදුසු අදහස් කිහිපයක් ගෙන ගැර දැක්වීම මේ ලිපියෙන් සිදුකෙර.

හි ලංකාවේ අනෙකුත් පුරාණ ස්ථානවල මෙනම පොලොන්තරුවේද මෙතෙක් අප සිදු කොට ඇත්තේ: පුරාවිද්‍යාත්මක අධ්‍යයන තමින් පුරා තත්ත්වභාද (Antiquarian)හෝ පේනිභාසික (Historical) අධ්‍යයනය; තැනෙන් උරුම කළමණාකරණය (Heritage Management) අදාළ කටයුතුය. මේ සියල්ල පුරාවිද්‍යාව හා බැඳුනු අධ්‍යයන බව සත්‍යයක් වුවත් ඒ කිසිවත් පුරාවිද්‍යාවේ කේත්දීය අරමුණු නොවන බව සඳහන් කළ යුතුය.

පුරාතත්ත්ව අධ්‍යයනය යනු දැවැන්ත ස්මාරක හා කළාකාත් වැනි ද්‍රව්‍ය සොයා ගැනීම, වාර්තා කිරීම සහ අගය කිරීමය. පොලොන්තරුව අරහා අප මෙවැනි කටයුතු රසකම් පසුගිය ගතවර්පය තුළ සිදු කරනු ලබ ඇත. තිව්ක පිළිමගේ වින් පිළිබඳව අප බොහෝ දේ දැන් දිනුමු. දෙනා මැවැවි තවතුන් පිළිබඳවත්, කිරීවනෙර හා රත්කොත් වෙශේර පිළිබඳවත්, ගල් විභාරයේ ප්‍රතිමාවන් ගෙනත් අපි නීතර නීතර සිහිපත් කරමු.

මෙකි උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සහ එවා නිසිලෙස කළමණාකරණය කිරීම සම්බන්ධයෙන්ද අපි අපේ අවධානය යොමු කර ඇත්තෙමු. තවතුන් පෙදෙස් පෙන් ම. වලට බොරජ දීමිම පිළිබඳවත්, රාජියට ස්මාරක විදුලි ආලෝකයෙන් එකාලෝක කිරීමටත්, පුරාවිම්වලට දැන්වීම් පුවරු යෙදීමටත් අපි සැම රසක්මකදීම සාකච්ඡා කළමු.

පේනිභාසික තත්ත්වයන් පිළිබඳව යම් දැනුමක් ඇත්තේ විජයබාහු, පරාක්‍රමබාහු සහ නිශ්චාකමල්ල සමග මෙකි ස්මාරක ඇදා දැක්වීමටත්, කාලීන මාස පොලොන්තරුව වැනිසු ආකාරය ගෙනත් කරනු සෙවන. මුදුහු නිශ්චාකමල්ලගේ සේල්ලිපි තැවත තැවතත් අර්ථ නිරුපය කළහ. පොත්ගුල් විභාර ප්‍රතිමාවන් තිරුප්‍රය වන්නේ මහා පරාක්‍රමබාහු රජුද